

ආරාම දුෂ්ක ජාතකය

තවද මාගේ ගුරු වූ සර්වඳුයන් වහන්සේ දක්ෂිණාපලයෙහි උයන්ගොවෙකු අරහයා මේ ජාතකය දක්වන ලදී,

එම් කෙසේද යත්.

සර්වඳුයන් වහනසේ එක්තවනාරාමයෙහි වැඩ වාසයකාට වස්ඳුන්තයේ දක්ෂිණ ජනපදයට වැඩීසේක්. දක්ෂිණ ජනපදයෙහි එක්තරා උපාසකයෙක් සතරපසයෙන් සර්වඳුයන් පවරා දන්දී උයන පිළිගැන්වීය. පිළිගන්වා මේ උයනේ ඒ ඒ තැන වඩිනේ යහපතැයි කිය. එවිට හික්ශන් වහන්සේ උයන් ගොව්වා අත අල්වාගෙන ඒ ඒ තැන ඇවිදිනාසේක. එක්සිස්වූ ප්‍රමේෂයක් දැක මේ ස්ථානයේ මෙසේ වූයේ ඇයිදුයි විවාරා බාල උයන් ගොවෙකු විසින් මුල්බට නියාවට බල බලා පැන්වත්කරන්ට උවමැනවැයි ගස්පැල උදුර උදුරා පැන්වත් කළේය. එසේ හෙයින් මේ ප්‍රදේශය මේ නියාවට වියයි කිහි. ඒ කඩාව සංස්කා වහනසේ සර්වඳුයන්ට දැන්වූසේක්. සර්වඳුයෙය් එකියන උදාහනපාලයා පෙරත් උයන්නැසුවේ වේදුයි වදාරා ඒ කෙසේදුයි ආරාධිත වූ සර්වඳුයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාල සේක්.

යටහිය ද්වස බරණුස් තුවර බුජමදත්ත නම් රැඹුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රැඹුරුවන්ගේ උයන කරා උයන් ගොව්වා එතනට අවුත් තුවර උත්සවයක් විසින් තෙමේන් උත්සවයට යනු කැමතිව උයන ඉදිනා වදුරන්ට කියන්නේ තොපඇමටත් මේ උයන නිසා බොහෝලාභය එසේවිසින් මම තුවර උත්සව කෙළඳීයා එනඳාතුරෙන් උයනේ පැලැටිගස් වලට පැන්වත්කරවයි කිහි. එ කියන වදුරෝ යහපතැයි ගිවිස උයන්ගොවි විසින් දෙනලද රෝ හා දතු කළ ඇරගෙන ලිදන් පැන් උකා පැලැටිගස්වලට පැන් වත්කරන්නාහ. මේ නියායෙන් පැන්වත්කරණකළට එකියන වදුරන්ට නායකවූ වදුරා එතනට අවුත් මේ නියායෙන් පැන් වත්කරන්ට කළට පැනට හානිවෙයි ඒ නියායෙන් මුල් බොහෝ කොට බටගසට බොහෝකාට පැන්වත්කරන්ට උවමැනවයි මදකාට බටගසට මදකාට පැන් උවමැනවයි ගස් උදුරා බල බලා පැන් වත්කරන්නා පැනට හානි තොවයි මේ නියාවට බල බලා පැන්වත්කරන්නා යහපතැයි එකියන වදුරෝත් මුන් කියේ ඇත්තමයි ගිවිස සමහර පැල උදුරා බලා සමහර පැල ඉදාවා සමහරට පැන් වත්කාට යන්නාහ. මේ නියායෙන් ද්වස් අරණා කළට තුවනැති බාහ්මණයෙක් එතනට අවුත් වදුරන් කරන්නාවූ කියාව දැක කියන්නේ තොපී ඇම මේ නියායෙන් පැල උදුරා පැන්වත්කරණ කළ ගස් තොමියේද මේ උපාය තොපී ඇමට කිවේ කවුරුදුයි කිහි. එවිට වදුරෝ කියන්නාවූ අපගේ අධිපතිවානරයන් කිවාට කරමහයි කිවිහ. බෝධිසත්වයේ තොපගේ යුතුපත්‍රියානන්ගේ තුවන මෙසේකළ තොප ඇමගේ තුවන තමාම කියනුම් කින්දුයි කියා කිහි. ඒ අසා එකියන වදුරෝ කියන්නාවූ බමුණානන් වහන්සේ කියන්නේ කින්දු අපකලේ තුවනැතිව කළදෙයක් තොවයි ගස්කාලනම් ප්‍රමාණය දන පැන් වත්කළමනා වේදුයි සිතා ඒ නියාවට පැන් වත්කළම්මැයි කිහි. බමුණානන් වහන්ස අපට නින්දාකරන්නේ ඇයි දුයි කියා කිහි. එවිට බෝධිසත්වයේ කියන්නාවූ තොප හා තොපගේ වදුරු මුලට මා කියන්නේ කින්දුයි තොපලාවා පැන්වත්කරන්නේයයි කිහයි වදාරා මේ ආරාමදුෂ්ක ජාතකය නිමවා වදාලසේක්. එකියන උයන් නැසු වදුරානම් මෙකියන උයන්ගොව්වාය ඒ කාරණය ප්‍රත්‍යුම් කිවාවූ බාහ්මණයා නම් නිලෝගුරු සම්භා සම්බුද්ධ රජ්‍ය මම්මවේදුයි තමන්වහන්සේ දක්වා වදාලසේක්.